

## දේශ ජනිත දැනුමෙන් ... තේ පැළ පුහුණු කරන ක්‍රමයක්

"ශමක් කී පමණින් හෝ පරම්පරාවෙන් පැවත ආ පමණින් හෝ, යම් දෙයක් නොපිළිගන්න; එය සත්‍ය යැයි තමාට වැටහෙන්නේ නම් පමණක් පිළිගන්න" යැයි බුදුන් වහන්සේ කාලාම සූත්‍රයේ දේශනා කර තිබේ. මෙම බුද්ධි වචනය, ඒ ආකාරයෙන් ම අනුගමනය කරන බුද්ධි පුත්‍රයෙක් පසුගිය දිනක දී කිතුලගල වැව්ගෙලතැන්න ප්‍රදේශයේ දී අපට මුණගැසිණි. උන්වහන්සේ, ප්‍රදේශයේ දායකයන්ගේ ද උදව් උපකාර ඇතිව පත්සල වටා සාර එක තේ වගාවක් පවත්වාගෙන යයි. මෙහිදී උන්වහන්සේ බොහෝවිට අනුගමනය කරන්නේ තමා ම අත් හදා බැලූ වගා ක්‍රමයි. පැළ පුහුණු කිරීම සඳහා උන්වහන්සේ අනුගමනය කරන ක්‍රමය මේවා අතරින් වඩාත් ම සිත් ගන්නා සුළුයි.



මෙම ක්‍රමයේ දී උන්වහන්සේ පැළ සිටුවන්නේ තේ පැළ පොළොවේ සිට අංශක 50 - 55 පමණ පොළව දෙසට ආනතව (ඇලවී) සිටින ලෙසටය. තේ පැළවල ආනතිය තේ පේලිය දිගට පිහිටන ලෙස තිබිය යුතුය. මෙලෙස සිටුවීමෙන් මාස 6 කට පමණ පසු තේ පැළයේ අග කොටස බාගෙට කඩා, නවා දමයි. මේ ආකාරයට කළ පසු කඳේ පහත කොටසේ කිහිප ස්ථානයකින් සිරස් දෙසට අංකුර කිහිපයක් වැඩීමට පටන්ගනී. මෙලෙස කඳේ පහත කොටසින් ප්‍රධාන අතු කීපයක් ඇතිවන නිසා පහසුවෙන් ම හොඳ තේ පදුරක් නිර්මාණය වේ.



මෙම ක්‍රමයේ දී තේ පර්යේෂණායතනය නිර්දේශ කරන ක්‍රමවල හමුවන අවාසි බොහෝමයක් දැක්නට ලැබෙන්නේ නැත.

නව තේ වගාවක් තේ පැළ හොඳින් පැතුරුණු පදුරු ලෙස හැඩගස්සවා ගැනීම සඳහා තේ පර්යේෂණායතනය නිර්දේශ කරන ක්‍රම කිහිපයක් ඇත. මේවා අතරින් අතු නවා කරුවක් හෝ කරු කීපයක් ආධාරයෙන් පොළොව දෙසට නැවී තිබෙන ලෙස සකස් කිරීම එක් ක්‍රමයකි. වැඩි විශදමක් දැරීමට සිදුවීම, තේ පදුරු කඳ පිළිකා රෝගයට පාත්‍ර වීමේ වැඩි ප්‍රවණතාවය සහ තිරස් අතට පිහිටන අතු සුරය නාපයට පිලිස්සී පසුව දිරායාමට භාජනය වීම, මෙම ක්‍රමයේ ඇති අවාසි කිහිපයකි.

තේ පදුරු හැඩගැස්සවීමේ අතින් ක්‍රමය නම් තේ පැළ සිටුවීමෙන් පසු අවස්ථා කීපයකදී විවිධ උස මට්ටම් වලින් තේ ගසේ ප්‍රධාන අතු කපා දැමීමයි. තේ පදුරු හැඩ ගැස්සවීමේ වඩා හොඳ ක්‍රමය ලෙස තේ පර්යේෂණායතනය දැනට නිර්දේශ කරන්නේ මෙම ක්‍රමයයි. එසේ නමුත් මෙහිදී දුර්වලතා කිහිපයක් හඳුනාගෙන ඇත. මේවා අතරින්, ලපටි තේ පැළ නිරතුරුව කැපීමට භාජනය කිරීම නිසා ඒවායේ මූල පද්ධතියේ වැඩිම දුර්වල වීමට ඇති ඉඩකඩ ප්‍රධාන තැනක් ගනී.

ආනතව සිටුවා පැළ පුහුණු කරන ක්‍රමයේ වාසි අවාසි හා දුර්වලතා ආදිය පිළිබඳව අප ද විද්‍යාත්මක සොයා බැලීමක යෙදෙන අතර, ඔබටත් ඔබේ තේ ඉඩමේ මෙම ක්‍රමය සුළු පරිමාණයෙන් අත් හදා බලා, ඒ අත්දැකීම් අප වෙත ලියා එවිය හැකියි.

- ධර්මප්‍රිය සමන්සිරි